


වාර්ෂික ස්ථාන මාරු - 2025

උපදෙස් මාලාව - 03 (ආයතන ප්‍රධානීන් සඳහා මාර්ගගත දත්ත පද්ධතිය භාවිතා කිරීම සඳහා උපදෙස්)

- වාර්ෂික ස්ථාන මාරු අයදුම් කරන නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරු අයදුම්පත්‍ර මාර්ගගතව (online) දකුණු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය වෙත යොමු කිරීමේදී ආයතන ප්‍රධානීන් විසින් මෙහි දක්වා ඇති උපදෙස් පිළිපැදිය යුතුය.
- දකුණු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ නිල වෙබ් අඩවියේ (www.cs.sp.gov.lk) මූල් පිටුවේ ඇති “වාර්ෂික ස්ථාන මාරු පද්ධතිය” වෙත පහත තිරයේ පරිදි පරිදි පිවිසෙන්න. (මෙම සඳහා අන්තර්ජාල පහසුකම් සහිත Desktop හෝ Laptop පරිගණකයක් භාවිතා කිරීම වඩාත් සුදුසු වේ. ජ්‍යෙෂ්ඨ දුරකථන භාවිතා කරමින් අයදුම්පත්‍රය සම්පූර්ණ කිරීමේදී ඔබට යම් අපහසුතාවයන් / තාක්ෂණික දේශ ඇතිවිය හැකිය.)




- වාර්ෂික ස්ථාන මාරු අයදුම්පත යොමු කිරීමේදී ඔබ හට තාක්ෂණික හෝ වෙනත් සහයක් අවශ්‍ය වන්නේ නම් **091-4946365, 075-7164425 (සුරංග මයා)** දරණ දුරකථන මාර්ග ඔස්සේ දකුණු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ ස්ථාන මාරු විෂය සමඟ සම්බන්ධ වීමට කටයුතු කරන්න.

04.01 ගිණුම සක්‍රීය කර ගන්න. (ACTIVATION)

- පහත තිරයේ දක්වා ඇති පරිදි LOGIN මත Click කර ලැබෙන තිරයේ ප්‍රධාන ලේකම් කාර්යාලය විසින් ආයතන ප්‍රධානීන් වෙත ලබා දී ඇති තාවකාලික භැදුණුම්පත් අංකය භා මූරපදිය ලබා දී “පිවිසෙන්න” මත Click කරන්න. ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් මෙම පියවර අනුගමනය කිරීමට පෙර 06 යටතේ ඔබ වෙත සපයා ඇති විශේෂ උපදෙස් පිළිපදින්න.

ප්‍රධාන ප්‍රතිඵලිය
දකුණු පළාත්



- II. එවිට ලැබෙන පහත තිරයේ ඔබගේ නිවැරදි තොරතුරු සම්පූර්ණ කර Submit මත Click කර හිණුම සක්‍රීය කර ගැනීම සඳහා ඉල්ලීම යොමු කරන්න.

සම්පූර්ණ කළ සුතු තොරතුරු	උපදෙස්
ආයතනය	පද්ධතිය විසින් ස්වයංක්‍රීයව සම්පූර්ණ කර ඇත.
ආයතන ප්‍රධානීයාගේ නම	ඔබගේ මුලකුරු සමඟ නම සිංහල භාෂාවෙන් ලබා දෙන්න.
ඡෘගම දුරකථන අංකය	ඔබ සතුව පවතින ඡෘගම දුරකථනයේ අංකය ලබා දෙන්න.
E-mail ලිපිනය	ඔබගේ වලංගු විද්‍යුත් තැපෑල් ලිපිනය ඇතුළත් කරන්න.
ජාතික හැඳුනුම්පත් අංකය	ඔබගේ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කරන්න. ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් ජාතික හැඳුනුම් අංකය ඇතුළත් කිරීමේදී අක <u>06.III</u> යටතේ දක්වා ඇති උපදෙස් පිළිපදින්ත.
Password	සුදුසු රහස් මුරපදයක් ලබා දෙන්න.
Confirm Password	තැවත වතාවක් පෙරදී ලබා දෙන ලද මුරපදය ලබා දෙන්න.

III. ඔබ විසින් ඉහත තොරතුරු ලබා දුන් විට ඔබගේ ජ්‍යෙගම දුරකතන අංකයට කෙටි පණිවූඩියක් මහින් Verification Code ලැබෙන අතර එය පද්ධතිය වෙත ලබා දීමට කටයුතු කරන්න.

IV. එවිට ඔබගේ ගිණුම සකස් කිරීමේ ඉල්ලීම ප්‍රධාන ලේකම් කාර්යාලය වෙත යොමු වන අතර, ඔබගේ ගිණුම ප්‍රධාන ලේකම් කාර්යාලය මහින් සත්‍ය කළ විට ඒ බැවි ඔබ වෙත කෙටි පණිවූඩියක් මාර්ගයෙන් දැනුම දෙනු ලැබේ.

**Obage ginuma Pradana lekam
visin anumatha kara etha**

V. ගිණුම සත්‍ය කළ බවට පණිවූඩිය ලද පසුව ඉහත 04.01.II පියවරේ දී ඔබ විසින් ලබා දුන් ඔබගේ ජාතික හැඳුනුම්පත් අංකය හා නව මුරපදය ලබා දී ස්ථාන මාරු දත්ත පද්ධතියට ඇතුළත් වන්න.

04.02 පෙශද්ගලික විෂය ලිපිගොනු නිලධාරීන් පත් කිරීම හා ඉවත් කිරීම

- වාර්ෂික ස්ථාන මාරු අයදුම් කරනු ලබන නිලධාරීන්ගේ පෙශද්ගලික ලිපිගොනු තම කාර්යාලය තුළම පවතින ආයතන ප්‍රධානීන් විසින් පමණක් මෙම පියවර අනුගමනය කළ යුතුය.
- ඔබගේ ආයතනයේ වාර්ෂික ස්ථාන මාරු අයදුම් කරන ලද නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරු අයදුම්පත් පරික්ෂා කර ඔබ වෙත යොමු කිරීම සඳහා පෙශද්ගලික ලිපිගොනු විෂය නිලධාරීන් පත් කිරීම සිදු කළ යුතුය.
- ඒ සඳහා පහත තිරයේ දිස්වන ආකාරයට නිලධාරීන් පත් කිරීම තෝරා අදාළ ස්ථාන මාරු විෂය නිලධාරීගේ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කරන්න. නිලධාරීන් කිහිපයෙනෙකු විසින් පෙශද්ගලික ලිපිගොනු විෂය සිදු කරන්නේ නම් මෙහි සඳහන් ආකාරයට අදාළ සියලු විෂය නිලධාරීන් පත් කිරීමට ඔබට හැකියාව පවතී.

ප්‍රධාන ලේකම් කාර්යාලය
ප්‍රධාන මාරු මාර්ගයන පද්ධතිය

- IV. එවිට පහත පරිදි පොදුගලික ලිපිගොනු විෂය නිලධාරීගේ තොරතුරු දරුණුනය වන අතර APPROVE මත Click කර ඇත්තා පොදුගලික ලිපිගොනු විෂය නිලධාරී තොරු පත් කළ හැක. එවිට ඒ බැවි පොදුගලික විෂය ලිපිගොනු නිලධාරී වෙත කෙරේ පණ්ඩිව්‍යයකින් දැනුම දෙනු ලැබේ. (මේ අවස්ථාව වන විට පොදුගලික ලිපිගොනු විෂය නිලධාරී ස්ථාන මාරු දත්ත පද්ධතියේ ලියාපදිංචි වී සිටිය යුතු අතර ඒ සඳහා උපදෙස් ඔවුන් හට ලබා දී ඇත.)



ප්‍රධාන ලේකම් කාර්යාලය - දකුණු පළාත

සේවා මාරු මෘත්ගතක පද්ධතිය

දකුණු සේවා මෘත්ගතක

මාරු

සේවා මෘත්ගතක ප්‍රතිච්ඡාලීම්

Logout

ආකෘතිවල ! HCHGVGHV].....විශාල ප්‍රධාන ලේකම් (පළාත).....ප්‍රධාන ලේකම් සාම්බැංක (පළාත)-දකුණු පළාත

සේවා මාරු විෂය තිබාවින් එහි පරිඵිලක ගිණුම් සහුම් සිටිම
ප්‍රධාන ලේකම් සාම්බැංක (පළාත)-දකුණු පළාත

සේවා මාරු විෂය තිබාවින් නම
අං.ප.ප්‍රධාන
සේවා / තහවුරු
ඩැලු ප්‍රධාන ලේකම් සාම්බැංක
සේවා හැඳුනුම්පත් අංශය
7777
මිශ්‍රම විශ්වාස තැවත

- V. එසේම NOT APPROVED තේ Click කර අදාළ විය ය නිලධාරය ඉවත් කිරීම සිදු කළ හැක.

04.03 ວັດທະນາ ສົ່ງເອົາ ມາຮ້າ ອົງດູມເປັນ ນິරດේກ ຂີຣິມ

- I. දත්ත පද්ධතියට ඇතුළත් විමෙන් අනතුරුව ඔබට පහත තිරය දිස්ත්‍රික් එහි Status යන්න මහින් වාර්ෂික ස්ථාන මාරු අයදුම්පත්‍රයේ වර්තමාන තත්ත්වය පිළිබඳ තොරතුරු දරුණුය වේ.

- **ඔබ විසින් නිරදේශ කර ඇත. (කොළ පැහැති)** - ඔබ විසින් නිරදේශ ලබා දී අවසන් අයදුම්පත් මෙලෙස දරුණනය වේ.
 - **දෝෂ පවතින බැවින් හරඳා යවන ලදී. (නිල් පැහැති)** - අයදුම්පතුය පරික්ෂා කිරීමෙන් අනැතුරුව අඩුපාඩු සංගේධනය සඳහා පොද්ගලික ලිපිගොනු විෂය නිලධාරී විසින් හරඳා යැවූ අයදුම්පත් මෙලෙස දරුණනය වේ.
 - **අයදුම්පත පරික්ෂා කරමින් පවති (තැමිල් පැහැති)** - අයදුම්පතුය පරික්ෂා කිරීම සඳහා පොද්ගලික ලිපිගොනු විෂය නිලධාරී වෙත ලැබේ ඇති අයදුම්පත් මෙලෙස දරුණනය වේ.
 - **නිරදේශ කිරීම සඳහා ඔබ වෙත යොමු කර ඇත. (රත්න පැහැති)** - පොද්ගලික ලිපිගොනු විෂය නිලධාරී විසින් පරික්ෂා කර නිවැරදි බවට තහවුරු කර ඔබ වෙත යොමු කරන ලද ස්ථාන මාරු අයදුම්පත් දරුණනය වේ.

and Francis

ପ୍ରତିନ୍ଦି ଅଲ୍ଲହାର୍ଵାର
ପ୍ରଦିଷ୍ଟା ଫ୍ଲେମି
କୁଣ୍ଡଳ ରାଜ୍ୟ



ප්‍රධාන ලේකම් කාර්යාලය - දිකුණු පළාත

ස්ථාන මාරු මාරුගත පදනමිය



ଅଯ୍ୟାମିତିଜନ୍ମ ଶିରକେଦ୍ଦୟ

වාර්තා

2024

 Logout

ଅପ୍ରକାଶିତ ମହିନେ ଏବଂ ବିଷୟରେ ଆଧୁନିକ ଜ୍ଞାନର ପାଇଁ ପରିଚୟ ଦିଆଯାଇଛି।

ଅନ୍ତର୍ଜାଲ ପତ୍ର ବିରଦ୍ଧିକା

ଓঞ্চিত করে আবেদন করা হৈলে পুনৰ্বৃক্ষ ফসল হ'ব >>> অন্যত্বে এই সময় - ৫

AP.No	କୁଳମାତ୍ରା	ବାହ୍ୟ	ବିଭାଗ	Status
7	ଚିତ୍ରିତ ଲାଇନ୍‌ମାର୍କ ଅଧିକାରୀ	ଲାଇନ୍‌ମାର୍କ ଅଧିକାରୀ	ଲାଇନ୍‌ମାର୍କ ଅଧିକାରୀ	ପ୍ରକାଶ ଆପରିଟି
8	ଚିତ୍ରିତ ଲାଇନ୍‌ମାର୍କ ଅଧିକାରୀ	ଲାଇନ୍‌ମାର୍କ ଅଧିକାରୀ	ଲାଇନ୍‌ମାର୍କ ଅଧିକାରୀ	ଏକ ଦିନ ଉପରେ
9	ଚିତ୍ରିତ ଲାଇନ୍‌ମାର୍କ ଅଧିକାରୀ	ଲାଇନ୍‌ମାର୍କ ଅଧିକାରୀ	ଲାଇନ୍‌ମାର୍କ ଅଧିକାରୀ	ପ୍ରକାଶ ଆପରିଟି
13	ଚିତ୍ରିତ ଲାଇନ୍‌ମାର୍କ ଅଧିକାରୀ	ଲାଇନ୍‌ମାର୍କ ଅଧିକାରୀ	ଲାଇନ୍‌ମାର୍କ ଅଧିକାରୀ	ମେଲ୍‌ମିଟ୍ ଆପରିଟି
14	ଚିତ୍ରିତ ଲାଇନ୍‌ମାର୍କ ଅଧିକାରୀ	ଲାଇନ୍‌ମାର୍କ ଅଧିକାରୀ	ଲାଇନ୍‌ମାର୍କ ଅଧିକାରୀ	w devika

- II. ඒ අනුව, නිරදේශ කිරීම සඳහා ඔබ වෙත යොමුව ඇති අයදුම්පත්වල ඉදිරියෙන් පවතින පරික්ෂා කරනුවුරු කරන්න මත Click කරන්න.

III. ඉන් අනතුරුව, අදාළ නිලධාරීයාගේ වාර්ෂික ස්ථාන මාරු අයදුම්පත දරුණු වන අතර එහි පහළම කොටසෙහි ආයතන ප්‍රධානී වශයෙන් ඔබගේ නිරදේශය (අනුප්‍රාප්තිකයෙකු සහිත ව / රහිතව / පසුව ලබා ගැනීමේ පදනම මත යන්න හා නිරදේශ කරමි / තොකරමි යන්න) නිවැරදි පරිදි ඇතුළත් කරන්න.

ඇ.) ආයතන ප්‍රධානීය/උදාහරණමේන්තු ප්‍රධානීය/ අම්බුවාංස ලේකම් නිර්මැදුය

නිශයෙකය ප්‍රධාන ලේකම් (පිටප හා පුහුණු)

විශාලාච්ච කළුවිනාකරණ සාධිත්‍ය පුහුණු ආයතනය

i. ඩී.ඩී. විශාලාච්ච ලංගි එම්ඩ්ස් අනු අංක 01 මේ 27 දක්වා ප්‍රමුණර හර ඇත් තොරතුරු ආයතන පෙන්වයා ලිපිගොනුව අනුව සිරිරුදු තිබූ සාම්ඛ්‍ය නොවේ.

ii. ඩී.ඩී. විශාලාච්ච ලංගි යේ ජ්‍යෙෂ්ඨ සාම්ඛ්‍ය තොරතුරු නොවේ	ඡාලිගත	නියුත් නොවේ
---	--------	-------------

මෙම අයුරුදු පිළිබඳව විශාලාච්ච නුත්තාම් ප්‍රතිඵල් නොවේ .

[අප්‍රාථමික තාක්ෂණ](#)

[Exit](#)

- IV. තවද, “මෙම අයදුම්පත පිළිබඳ ව විශේෂ කරනු ඇත්තම පහතින් සඳහන් කරන්න” යන ස්ථානයේ ආයතන ප්‍රධානී වගයෙන් අදාළ නිලධාරියා පිළිබඳ විශේෂ සටහනක් / නිරද්‍යෝගක් ඔබට ඇතුළත් කළ හැකි අතර ඉන් අනතුරුව දත්ත ඇතුළත් කරන්න මත Click කරන්න.

V. එවිට අදාළ වාර්ෂික ස්ථාන මාරු අයදුම්පත ඔබට ඉහළ පරිපාලන මට්ටමේ නිලධාරියා වෙත පදනම් විසින් ස්වයංක්‍රීයව යොමු කරනු ලැබේ.

add comics

ପ୍ରତିକ୍ରିୟା ଦ୍ୱାରା ଉପରେ
ପ୍ରଦିଷ୍ଟାନ ଲେଖାତି
ଦୂରାଧୁ ପଳାଯ

05. අමාත්‍යාංශ ලේකම්වරු / දෙපාර්තමේන්තු ප්‍රධානීන්/ දිස්ත්‍රික් ප්‍රධානීන් විසින් අයදුම්පත් නිරදේශ කිරීම

ඉහත 04 පියවරේහි සඳහන් පියවරන් අනුගමනය කරමින් ඔබගේ ආයතනයේ සිටින නිලධාරීන්ගේ හා ඔබගේ යටත් ආයතනවල ආයතන ප්‍රධානීන් විසින් නිරදේශ කර ඔබ වෙත යොමු කරන ලද ස්ථාන මාරු අයදුම්පත් පද්ධතිය මගින් ස්වයාක්‍රීයව ඔබ වෙත ඉදිරිපත් කර ඇති අතර, ඔබ විසින් වාර්ෂික ස්ථාන මාරු දත්ත පද්ධතියට ඇතුළත් වී එම අයදුම්පත් ප්‍රධාන ලේකම් කාර්යාලය වෙත නිසි නිල මගින් යොමු වන පරිදි ඔබගේ නිරදේශය ඉදිරිපත් කිරීමට කටයුතු කරන්න.

06. ප්‍රාදේශීය ලේකම්වරුන් සඳහා විශේෂ උපදෙස්

- ඔබගේ ආයතනය වෙතට පලාත් සහාවට අයත් ආයතන 05ක් මගින් නිලධාරීන් අනුයුත්ත කර ඇති බැවින්, එම නිලධාරීන්ගේ අයදුම්පත් නියමිත දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත යොමු කිරීමට කටයුතු කළ යුතු වේ.
- එම අනුව, එකී දෙපාර්තමේන්තුව හා ඔබගේ ආයතනය එකිනෙක සම්බන්ධ කරන තාවකාලික හැඳුනුම්පත් අංක 05 ක් හා තාවකාලික මුරපද 05 ක් වෙන වෙනම ඔබ වෙත යොමු කර ඇත.
- ඔබ විසින් ඉහත 04.01 පියවර යටතේ නියමිත ගිණුම සකීය කර ගැනීමේදී ලබා දිය යුතු ඔබගේ ජාතික හැඳුනුම්පත් අංකය පහත පරිදි අදාළ ගිණුමට අනුව ලබා දීමට කාරුණික වන්න.

පලාත් සහා ආයතනය	ඔබගේ ජාතික හැඳුනුම්පත් අංකයට පෙර එකතු කළ යුතු ඉංග්‍රීසි අක්ෂරය	ජාතික හැඳුනුම්පත් අංකය ලබා දිය යුතු ආකාරය (ලදාහරණක් ලෙස)
දකුණු පලාත් සැලසුම් ලේකම් කාර්යාලය	P	P123456789V හෝ P191234560789
දකුණු පලාත් ප්‍රධාන ලේකම් කාර්යාලය (මුදල්)	F	F123456789V හෝ F191234560789
දකුණු පලාත් කීඩා අමාත්‍යාංශය (සංස්කෘතික)	S	S123456789V හෝ S191234560789
දකුණු පලාත් පරිවාස හා ලමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව	C	C123456789V හෝ C191234560789
දකුණු පලාත් ඉඩම කොමිෂන් කාර්යාලය	L	L123456789V හෝ L191234560789

- එසේම, ඉහත 04.02 පියවර යටතේ පොදුගලික ලිපිගොනු විෂය නිලධාරීන් පත් කිරීමේදී පහත පරිදි කටයුතු කරන්න.

01 වන අවස්ථාව

- I. අදාළ වාර්ෂික සේවාන මාරු අයදුම් කරන නිලධාරියාගේ පෙළූගලික ලිපිගොනුව ඔබගේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පවතී නම් ඉහත 04.02 පියවරෙහි දක්වා ඇති උපදෙස් අනුව ඔබ කාර්යාලයේ පෙළූගලික ලිපිගොනු විෂය නිලධාරී / නිලධාරීන් තෝරා පත් කිරීමට කටයුතු කරන්න.

II. ප්‍රධාන ලේකම් කාර්යාලය (මුදල) හා සැලසුම් ලේකම් කාර්යාලය මහින් ඔබගේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්ත කරන ලද නිලධාරීන් සිටි නම් මෙම අවස්ථාවට අයත් වේ.

02 වන අවස්ථාව

- I. අදාළ වාර්ෂික ස්ථාන මාරු අයදුම් කරන නිලධාරියාගේ පොද්ගලික ලිපිගොනුව ඔබගේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තොපවත් නම් ඉහත 04 පියවරෙහි දක්වා ඇති උපදෙස් අනුව වාර්ෂික ස්ථාන මාරු අයදුම් කරන නිලධාරියාගේ පොද්ගලික ලිපිගොනුවට අදාළ ව විෂය නිලධාරීන් පත් කිරීම අවශ්‍ය නොවේ. පොද්ගලික ලිපිගොනුව පවතින ආයතනය විසින් ස්වයංක්‍රීයවම අයදුම්පත් ඔබ වෙත යොමු කරනු ලැබේ.

II. දකුණු පලාත් ත්‍රිඩා අමාත්‍යාංශය යටතේ සංස්කෘතික අංශය, දකුණු පලාත් පරිවාස දෙපාර්තමේන්තුව හා දකුණු පලාත් ඉඩම් කොමිෂනිස් දෙපාර්තමේන්තුව විසින් අනුයුත්ත කර ඇති නිලධාරීන් මෙම අවස්ථාව අයත් වේ.

and Sam's

